



## ඇඟිල්‍යු අංශය

### පර්පාලන කාර්ය මණ්ඩලය - ස්ටේරිර පදනම

#### රත්මලාන පරිග්‍රැය

- 1) සහකාර ලේඛකාධිකාරී තනතුර
- 2) සහකාර ලේඛකාධිකාරී (හිති හා ලේඛන) තනතුර

#### දුක්මිණි මණ්ඩපය - සුරියවැව

- 3) සහකාර මූල්‍යාධිකාරී තනතුර

#### සුදුසුකම් සහ බඳවා ගැනීමේ පර්පාරිය

- 1) සහකාර ලේඛකාධිකාරී තනතුර

#### බාහිර අයදුම්කරුවන් සඳහා

(අ) පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ලසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත්, පළමු හෝ දෙවන පෙළ සාමාර්ථය සහිත උපාධියක්

හෝ

(ආ) උපාධිය සමග පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ලසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත් පර්පාලන/කළමනාකරණය\*\* පිළිබඳ ප්‍රශ්නාත් උපාධියක්/ප්‍රශ්නාත් උපාධි විෂ්වෝමාවක් තිබිය යුතුය.

වයස: අවුරුදු 22 ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩී විය යුතුය.

#### අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා

(අ) පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ලසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත් මූලික උපාධිය සහිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සේවය කරනු ලබන දැනට දරන තනතුරෙහි ස්ටේරිර කරනු ලැබූ සේවකයෙකු විය යුතුය.

හෝ

(ආ) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සේවය කරනු ලබන U-MN-1(II) / U-MT-1(II) කාණ්ඩයට යටත්වන තනතුරක් දරන්නෙකු විය යුතු අතර විම තනතුරේ ස්ටේරිර කරනු ලැබූ සේවකයෙකු විය යුතුය.

වයස: අවුරුදු 53 ට නොවැඩී විය යුතුය.

\*\*

- රාජ්‍ය/ව්‍යාපාර පර්පාලනය
- කළමනාකරණය
- රාජ්‍ය ප්‍රතිපත්ති
- මානව සම්පත් කළමනාකරණය
- ආර්ථික විද්‍යාව
- තීරණය
- මූල්‍ය කළමනාකරණය
- ව්‍යාපෘති සැලසුම් හා කළමනාකරණය
- තොරතුරු තාක්ෂණය
- කළමනාකරණ/පර්පාලන විෂයයන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය වන සිනෑම විෂය ධාරාවක්

## 2) සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) තහත

- නීති / නීති අධ්‍යයන උපාධියක් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ආයතනයක / සංස්ථාවක හෝ පිළිගත් පොදුගලික අංශයේ ආයතනයක අධිකරණාමය කටයුතු, නීතිමය කටයුතු සහ නීතිමය ලියකියවීම් කෙටුම්පත් කිරීම පිළිබඳව, ඉහත සඳහන් සූදුසුකම් ලබා ගැනීමෙන් පසු, වසර දෙකකට (02) නොඅඩු පළපුරුද්දක් සහිත ගෞෂ්ම්යාධිකරණ නීතියැවරයෙක් වේම.

හෝ

- නීතිපති දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ආයතනයක / සංස්ථාවක හෝ පිළිගත් පොදුගලික අංශයේ ආයතනයක අධිකරණාමය කටයුතු, නීතිමය කටයුතු සහ නීතිමය ලියකියවීම් කෙටුම්පත් කිරීම පිළිබඳවසර තුනකට (03) නොඅඩු පළපුරුද්දක් සහිත ගෞෂ්ම්යාධිකරණ නීතියැවරයෙක් වේම.

## 3) සහකාර මූල්‍යාධිකාරී තහත

### බාහිර අයදුම්කරුවන් සඳහා

- ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ හෝ ඊට සමාන ආයතනයක II වන (අවසාන) විභාගය සමත් විය යුතුය.

හෝ

- (අ) (i) පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයකින් ලබාගත් ගිණුම්කරණය පිළිබඳ විශේෂ උපාධියක් ලබා තිබිය යුතුය.

හෝ

(ii) පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයකින් ලබාගත් උපාධියක් සමග ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ හෝ ඊට සමාන ආයතනයක මධ්‍යම මට්ටම විභාගය සමත් විය යුතුය.

හෝ

(iii) ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් (SLIATE) හෝ විහි පුරෝගාමී ආයතනයකින් ලබාගත් ගිණුම්කරණය පිළිබඳ උසස් ජාතික ඩීලෝමෑන්ට (HNDA) ලබා තිබිය යුතුය.

සහ

(ආ) රාජ්‍ය ආයතනයක/රජයේ සංස්ථාවක හෝ පිළිගත් පොදුගලික ආයතනයක ගිණුම්කරණය/විගණන කාර්යය සම්බන්ධ වසර දෙකක (02) පළපුරුද්ද ලබා තිබිය යුතුය.

වයස: අවුරුදු 22 ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩී විය යුතුය.

### අන්තර් අයදුම්කරුවන් සඳහා

- (අ) පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයකින් ලබාගත් ගිණුම්කරණය පිළිබඳ මූලික උපාධිය සහිත කොත්‍රාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සේවය කරනු ලබන දැනට දරන තහතරෙහි ස්ථීර කරනු ලැබූ සේවකයෙකු විය යුතුය.

හෝ

(ආ) කොත්‍රාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සේවය කරනු ලබන U-MN-1(II) / U-MT- 1(II) කාණ්ඩාවට යටත්වන තහතරක් දරන්නේකු විය යුතු අතර එම තහතුරේ ස්ථීර කරනු ලැබූ සේවකයෙකු විය යුතුය.

සහ

- කොත්‍රාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි හෝ උසස් ජාතික ආයතනයක ගිණුම් අංශයෙහි/ විගණන අංශයෙහි අවම වසර දෙකක (02) පළපුරුද්ද ලබා තිබිය යුතුය.

වයස : අවුරුදු 53 ට නොවැඩී විය යුතුය.

## **සුදුසුකම් සීමා කිරීම් :**

- (අ) බඳවා ගැනීමේ පරිපාලියට අනුව පවත්වනු ලබන ලිඛිත විභාගයට බාහිර කාණ්ඩය යටතේ හෝ අභ්‍යන්තර කාණ්ඩය යටතේ වාර දෙකකට (02) වඩා පෙනී සිටීමට කිසිදු අපේක්ෂකයෙකුට අවසර දෙනු නොලැබේ.
- (ආ) කිසියම් අභ්‍යන්තර අපේක්ෂකයෙකු අභ්‍යන්තර සහ බාහිර යන කාණ්ඩ දෙක යටතේම සුදුසුකම් ලබන්නේ නම්, ඔහු/ඇය අභ්‍යන්තර කාණ්ඩය යටතේ වාර දෙකක් (02) සහ බාහිර කාණ්ඩය යටතේ වාර දෙකක් (02) ලෙස ලිඛිත විභාගයට පෙනී සිටීමට වාර හතරක් (04) අවසර දෙනු ලැබේ.
- (ඇ) කිසියම් හෝ ආගමක පැවැත්වරය/පුජාවරය ලබා සිටින ඇයවුම් හට බඳවා ගැනීමේ ලිඛිත විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු නොලැබේ.

## **බඳවා ගැනීමේ පරිපාලිය :**

වික් වික් කාණ්ඩය යටතේ සියලුම අයදුම්කරුවන් පහත පරිදි අභ්‍යන්තර කාණ්ඩයට අභ්‍යන්තර ආවරණාය වන පරිදි ලිඛිත විභාගයකින් සමත් විය යුතුය.

### **1) සහකාර ලේඛකාධිකාරී තනතුර**

#### බාහිර කාණ්ඩය

1. බුද්ධී පරීක්ෂණය සහ තර්කනය \*
2. කළමනාකරණ නිපුණතාව \*
3. ඉංග්‍රීසි භාෂාව (කාණ්ඩ දෙකටම පොදුයි)

#### අභ්‍යන්තර කාණ්ඩය

1. විශ්වවිද්‍යාල පද්ධතියට අභ්‍යන්තර නීති සහ රේඛලාසි \*
2. සාමාන්‍ය පරිපාලනය සහ මූල්‍ය ක්‍රියාපටිපාටි \*
3. ඉංග්‍රීසි භාෂාව (කාණ්ඩ දෙකටම පොදුයි)

\* ලිඛිත පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ.

### **2) සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) තනතුර**

1. බුද්ධී පරීක්ෂණය සහ තර්කනය \*
2. නීතිය \*
3. ඉංග්‍රීසි භාෂාව

\* ලිඛිත පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ.

### **3) සහකාර මුළුකාධිකාරී තනතුර**

#### බාහිර කාණ්ඩය

1. බුද්ධී පරීක්ෂණය සහ තර්කනය \*
2. ගිණුම්කරණය සහ මූල්‍ය \*
3. ඉංග්‍රීසි භාෂාව (කාණ්ඩ දෙකටම පොදුයි)

#### අභ්‍යන්තර කාණ්ඩය

1. විශ්වවිද්‍යාල පද්ධතියට අභ්‍යන්තර නීති සහ රේඛලාසි \*
2. ගිණුම්කරණ සහ මූල්‍ය පරිපාලන ක්‍රියා පටිපාටි \*
3. ඉංග්‍රීසි භාෂාව (කාණ්ඩ දෙකටම පොදුයි)

\* ලිඛිත පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ.

## වැටුර් පරිමාතු

- සහකාර ලේඛකාධිකාර, සහකාර මූලකාධිකාර සහ සහකාර ලේඛකාධිකාර (හිති හා ලේඛන) තහනුර :-  
U-EX I (II) Rs. 50,625 – 3x1,125 – 54,000 (EB) 55,335; 12x1,335 - 71,355 p.m. + (Rs. 17,800 පිටත වියදම් දීමනාව + Rs. 5,000 මාසික දීමනාව + 45% අනඩ්සයන දීමනාව + 20% අමතර දීමනාව)

## බදුවා ගැනීමේ ක්‍රමවේදය

අතියෝගතා පරීක්ෂණයක ප්‍රතිඵල මත පදනම්ව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගැනීම සිදු කෙරේ.